



ශ්‍රී ලංකා  
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ  
පාර්ලිමේන්තුව

---

1990 අංක 37 දරන  
සුරාබදු (සංශෝධන) පනත

---

[සහතිකය සටහන් කළේ 1990 ඔක්තෝබර් මස 11 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

---

1990 ඔක්තෝබර් මස 12 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ  
ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

---

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැකිය

මිල: ශත 60 යි.

නැවැල් ගාස්තුව: රු. 1.00 යි.

1990 අංක 37 දරන සුරා බදු (සංශෝධන) පනත.

[සහතිකය සටහන් කළේ 1990 ඔක්තෝබර් මස 11 වන දින.]

එල්. ඩී.-ඊ. 33/89.

සුරා බදු ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1990 අංක 37 දරන සුරා බදු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. ප්‍රමුඛ නාමය.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) සුරා බදු ආඥාපනතේ 32 වන වගන්තිය පනත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:— 52 වන අධිකාරයේ 32 වන වගන්තිය සංශෝධනය කිරීම.

(1) එම වගන්තියේ (2) වන උපවගන්තියේ (ඡ) ඡේදයේ “නියම කිරීම” යන වචන වෙනුවට “නියම කිරීම;” යන වචන ආදේශ කිරීමෙන්; සහ

(2) එම වගන්තියේ (2) වන උපවගන්තිය අගට පහත දැක්වෙන ඡේදය එකතු කිරීමෙන්:—

“ (ට) 58අ වගන්තිය යටතේ පිහිටුවන ලද නාභග අර ඉදිරිත් සුරා බදු නිලධාරියාට සහ තොරතුරු සපයන්නන්ට තහනම් මුදල් ගෙවීම සඳහා යෝජනා ක්‍රමයක් නියම කිරීම.”.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 35 වන වගන්තියේ (2) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි සංශෝධනය කරනු ලැබේ:— ප්‍රධාන ප්‍රඥප්තියේ 35 වන වගන්තිය සංශෝධනය කිරීම.

(1) එම උපවගන්තියේ ඇති “රුපියල් පනහක්” යන වචන වෙනුවට “රුපියල් පන්දහසක්” යන වචන ආදේශ කිරීමෙන්; සහ

(2) එම උපවගන්තියේ ඇති “සති හයක්” යන වචන වෙනුවට “මාස දෙකක්” යන වචන ආදේශ කිරීමෙන්.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 46 වන වගන්තියේ ඇති “වරදකට වරද කරු විය යුතු අතර” යන වචනවල සිට “ඉහත කී දඬුවමට ඔහු යටත් විය යුතුය.” යන වචන දක්වා ඇති සියලු වචන වෙනුවට පහත දැක්වෙන වචන යෙදීමෙන් එම වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:— ප්‍රධාන ප්‍රඥප්තියේ 46 වන වගන්තිය සංශෝධනය කිරීම.

“ වරදකට වරදකරු වන අතර, වරදකරු කරනු ලැබීමේ දී—

(i) (අ), (ආ), (ඇ), (ඉ), (ඊ), (උ) හෝ (ඌ) ඡේදයෙහි සඳහන් වරදක් සම්බන්ධයෙන් වන විට, එක් අවුරුද්දක් නොඉක්මවන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමට හෝ, රුපියල් එක් ලක්ෂයක් නොඉක්මවන දඩයකට හෝ එම දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකටම හෝ ඔහු යටත් විය යුතු අතර, වරදකරු කරනු ලැබීමෙන් පසුව ද මෙයින් දඬුවම්

පනවනු ලබන වරද දිගටම කරනු ලබන අවස්ථාවක දී එසේ වරද දිගටම කරනු ලබන එක් එක් දිනය සඳහා එක දිනකට රුපියල් දස දහසක වැඩිපුර දඩයකට ද ඔහු යටත් විය යුතුය ; තවද

(ii) (ආ) ඡේදයේ සඳහන් වරදක් සම්බන්ධයෙන් වන විට, මාස හයකට නොඅඩු හා අවුරුදු පහක් නොඉක්මවන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමට හෝ රුපියල් එක් ලක්ෂයක් නොඉක්මවන දඩයකට හෝ එම බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දෙකටම හෝ ඔහු යටත් විය යුතු අතර එසේ වරදකරු කරනු ලබන්නේ පසුවද මෙයින් දඩුවම් පනවනු ලබන වරද දිගටම කරනු ලබන අවස්ථාවක දී එසේ වරද දිගටම කරනු ලබන එක් එක් දිනය සඳහා දිනකට රුපියල් පහ ළොස් දහසක වැඩිපුර දඩයකට ද ඔහු යටත් විය යුතුය.”.

ප්‍රධාන  
ප්‍රඥප්තියේ  
47 වන  
වගන්තිය  
සංශෝධනය  
කිරීම.

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 47 වන වගන්තියේ (1) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

- (i) එම උපවගන්තියේ ඇති “මාස හයක්” යන වචන වෙනුවට “එක් අවුරුද්දක්” යන වචන ආදේශ කිරීමෙන් ; සහ
- (ii) එම උපවගන්තියේ ඇති “රුපියල් එක් දහසක්” යන වචන වෙනුවට “රුපියල් එක් ලක්ෂයක්” යන වචන ආදේශ කිරීමෙන්.

ප්‍රධාන  
ප්‍රඥප්තියේ  
48 වන  
වගන්තිය  
සංශෝධනය  
කිරීම.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 48 වන වගන්තියේ ඇති “රුපියල් දෙසියයක්” යන වචන වෙනුවට “රුපියල් පන්දහසක්” යන වචන ආදේශ කිරීමෙන් එම වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන  
ප්‍රඥප්තියේ  
50 වන  
වගන්තිය  
සංශෝධනය  
කිරීම.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 50 වන වගන්තියේ ඇති “රුපියල් එක් සියයක්” යන වචන වෙනුවට “රුපියල් දස දහසක්” යන වචන ආදේශ කිරීමෙන් එම වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන  
ප්‍රඥප්තියේ  
56 වන  
වගන්තිය  
සංශෝධනය  
කිරීම.

8. ප්‍රධාන ප්‍රඥප්තියේ 56 වන වගන්තියේ ඇති “රුපියල් එක් දහසක්” යන වචන වෙනුවට “රුපියල් පන් ලක්ෂයක්” යන වචන ආදේශ කිරීමෙන් එම වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන  
ප්‍රඥප්තියට  
අලුතින්  
58අ  
වගන්තිය  
ඇතුළත් කිරීම.

9. ප්‍රධාන ප්‍රඥප්තියේ 58 වන වගන්තියට ඉක්බිතිවම පහත දැක්වෙන වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 58අ වගන්තිය ලෙස බලාත්මක විය යුතුය :—

“සුරා බදු  
තහන  
අරමුදල.

58අ. (1) සුරාබදු තහන අරමුදල නම් වූ (මේ වගන්තියෙහි “අරමුදල” යනුවෙන් සඳහන් කරනු ලබන) අරමුදලක් පිහිටුවනු ලබිය යුතු අතර, එම අරමුදල සුරාබදු කොමසාරිස්වරයාගේ පාලනය යටතේ විය යුතු ය.

(2) මේ ආඥාපනත යටතේ වූ වැරදි සමථයට පත් කිරීමේ දී හෝ මේ ආඥාපනත යටතේ නිකුත් කරනු ලැබූ බලපත්‍රයක්, අවසර පත්‍රයක් හෝ ප්‍රවේශ පත්‍රයක් අවලංගු කිරීම හෝ අත්හිටු වීම වෙනුවට 56 වන වගන්තිය යටතේ ලැබුණු සියලු මුදල් අරමුදලට ගෙවනු ලැබිය යුතු ය.

(3) 32 වන වගන්තිය යටතේ සාදන ලද රීති මගින් නියම කරන ලද යෝජනා ක්‍රමයට අනුකූලව ත්‍යාග වශයෙන් සුරාබදු නිලධාරීන්ට සහ තොරතුරු සපයන්නන්ට ගෙවීමට නියමිත සියලු ගෙවීම් අරමුදලින් ගෙවනු ලැබිය යුතු ය. "

10. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත් එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

අනනුකූලතාවක් ඇති වූ විට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව.